

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

ආර්.එස්. හෙට්ටිආරච්චි
අංක 405/1,
පන්සල පාර,
වාදුරුප්ප,
අම්බලන්තොට

අභියාචක

අභියාචනා අංකය : 9/2022

එදිරිව

වනජීවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුව
811/A,
ජයන්තිපුර පාර,
බත්තරමුල්ල

පොදු අධිකාරිය

- ඉදිරිපිටදී :
1. විනිසුරු උපාලි අබේරත්න (විශ්‍රාමික) - සභාපති
 2. විනිසුරු රෝහිණි වල්ගම (විශ්‍රාමික) - කොමසාරිස්
 3. නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන - කොමසාරිස්
 4. නීතිඥ ජගත් ලියන ආරච්චි - කොමසාරිස්

පෙනී සිටීම : අභියාචක Zoom තාක්ෂණය ඔස්සේ පෙනී සිටී
එම්.එස්.එල්.ආර්.පී මාරසිංහ - අධ්‍යක්ෂ (මෙහෙයුම්)

ලිඛිත සැලකිලිමි : අභියාචක - 2022.08.08
පොදු අධිකාරිය - 2022.06.22

විභාග කළ දිනය : 2022.08.08

කීරණය කළ දිනය : 2022.08.08

කොමිෂන් සභාවේ කීරණය

අභියාචනයට පසුබිම් වූ කරුණු

අභියාචක 2021.09.30 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා ඇත.

1. 2015 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට 2021 සැප්තැම්බර් 30 දක්වා වූ කාලය තුළදී හොරොච්ඡතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වනජීවී කාර්යාලය සඳහා නිකුත්කර තිබෙන ජීව පතොරම් ප්‍රමාණය වාර්ෂිකව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙන්න.
2. 2015 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට 2021 සැප්තැම්බර් 30 දක්වා වූ කාලය තුළ දී හොරොච්ඡතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වනජීවී කාර්යාලය සඳහා නිකුත් කරනු ලැබූ ජීව පතොරම් තුළින් කොතරම් ප්‍රමාණයක් භාවිතකර තිබේද යන්න වාර්ෂිකව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙන්න.
3. 2015 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට 2021 සැප්තැම්බර් 30 දක්වා වූ කාලය තුළදී හොරොච්ඡතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වනජීවී කාර්යාලය සඳහා නිකුත් කරනු ලැබූ ජීව පතොරම් භාවිතකර ඇත්තේ කුමන කටයුතු වෙනුවෙන්ද යන්න වාර්ෂිකව මෙන්ම දෛනිකව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙන්න.
4. හොරොච්ඡතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ 2021 සැප්තැම්බර් 30 වන විට කොපමණ වන අලින් ප්‍රමාණයක් එහි රැඳී සිටින්නවාද?

තොරතුරු නිලධාරියා පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ පිළිතුරු සැපයීමට අපොහොසත් ව ඇති බැවින් අභියාචක විසින් 2021.10.30 දිනැතිව නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කර ඇත.

පසුව මෙම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් 2021.11.16 දින පොදු අධිකාරියේ තොරතුරු නිලධාරී විසින් පහත ප්‍රතිචාරය දක්වා ඇත.

ඔබ විසින් 2021.09.30 දින ඉදිරිපත් කරන ලද ලියාපදිංචි අංක වජ්/5/16/RTI/2021/11/001 දරන තොරතුරු ඉල්ලීමේ අංක 01,02 හා 03 ට අදාළ ඉල්ලීම් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5(1) උච්චත වගන්තියේ විධිවිධාන අනුව ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි.

02. කෙසේ නමුත් ඔබගේ ඉල්ලුම් පත්‍රයේ අංක 04 ඉල්ලීමට අනුව හොරොච්ඡතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ 2021 ජූලි 13 වන විට සිටින වන අලින් සංඛ්‍යාව 47 කි.

නම් කළ නිලධාරියාද පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ පිළිතුරු සැපයීමට අපොහොසත්ව ඇති බැවින් 2021.11.22 දිනැතිව අභියාචක විසින් කොමිෂන් සභාව වෙත ඉහත අංක දරණ අභියාචනය යොමු කර ඇත.

සලකා බැලීම

උක්ත සඳහන් තොරතුරු ඉල්ලීමෙහි හතරවන අයිතමයට අදාළ තොරතුරු මේ වන විටත් මුදා හැර ඇති බවට පිළිගනී. 1,2 සහ 3 අංක වලට අදාළ තොරතුරු වලින් අංක 2 සහ 3ට අදාළ තොරතුරු මුදා හරිම තුළින් පොදු අධිකාරියට යම් අගතියක් හෝ හානියක් සිදුවන බවත් දර්ශනය නොවේ. 2 සහ 3ට අදාළ තොරතුරු මුදා හැරීම වළක්වාලන විධිවිධානයක් පනතේ 5(1) වගන්තිය තුළින් ලබා ගත නොහැක.

එබැවින්, 2 සහ 3 ට අදාළ තොරතුරු පොදු අධිකාරිය විසින් 2022.09.08 වන දිනට ප්‍රථම අභියාචකට මුදා හැරිය යුතු බවට අපි තීරණය කරමු.

කෙසේවෙතත්, අංක 01 ට අදාළ තොරතුරු සම්බන්ධයෙන් පොදු අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලබන සලකිරීම් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කළෙමු. පොදු අධිකාරිය සතුව ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම රාජකාරි කටයුතු වලදී අවශ්‍ය අවස්ථාවන් වලදී භාවිතා කිරීමට යොදා ගැනීම සඳහා සපයා ඇති අවි ආයුධ සඳහා යොදා ගනු ලබන ජීව පතුරම් තොග සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම 2016 අංක 12 දරන පනතේ 5(1)(ඌ) (i) වගන්තියෙහි අන්තර්ගත විධිවිධාන එනම්, "යම් අපරාධයක් වැලැක්වීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවන අවස්ථාවක" යන නෛතික විධානය තුළින් වාරණය කෙරෙන බව, ඉදිරිපත් කරනු ලබන සැලකිරීම් අනුව තහවුරු වේ. එබැවින්, එම කරුණු සලකා බලා අංක 1 අයිතමයට අදාළ තොරතුරු මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමට පනතේ 5(1)(ඌ) (i) වගන්තිය යටතේ පොදු අධිකාරියට හිමිකමක් ලැබෙන බවට අපි තීරණය කරමු.

එසේ තොරතුරු ලබා දීමට පොදු අධිකාරිය අපොහොසත් වන්නේ නම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වගන්තිය ප්‍රකාරව පොදු අධිකාරියට සහ තොරතුරු නිලධාරීට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතු බවට කොමිෂන් සභාව තීරණය කරයි.

කොමිෂන් සභාවේ මෙම තීරණය පොදු අධිකාරිය, තොරතුරු නිලධාරී සහ අභියාචක වෙත දැනුම් දීමට මෙම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහෙයවනු ලැබේ.

අභියාචනය අවසන් කරන ලදී.